

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මානව සම්පත් අභිවර්ධන ආයතනය - 2013

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මානව සම්පත් අභිවර්ධන ආයතනයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සහ 18 වන වගන්තිය යටතේ පනවා ඇති 1979 අංක 11 දරන මානව සම්පත් අභිවර්ධන ආයතන නියමාවලියේ 23 වගන්තිය හා විශ්වවිද්‍යාල පනතේ 108(1) සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. අවාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ජරකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

02. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශන වලින් 2013 දෙසැම්බර් 31 දිනට මානව සම්පත් අභිවර්ධන ආයතනයේ මූල්‍ය තත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ශුන්‍ය අගයට ගිණුම්ගත කර තිබූ භාවිතයේ පවතින පිරිවැය රු. 2,961,340 ක් වූ මෝටර් වාහන 02 ක් ප්‍රත්‍යාගණනය කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.

(ආ) ඉකුත් වර්ෂයට අදාළ රු.11,755,919 ක ගැලපීම් අතීතානුයෝගීව නැවත ප්‍රකාශ කිරීම් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ සමුච්චිත අරමුදලට ගලපා තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පිරිවැය රු.75,553 ක් වූ යතුරු පැදියක් හා පාපැදියක් සමාලෝචිත වර්ෂය තුළ විකුණා තිබූ අතර එම වත්කම් ඉවත් කිරීමෙන් වූ ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා අදාළ ගැලපීම් කිරීමකින් තොරව විකුණා ලැබෙන මුදල විවිධ ආදායමට බැරකර තිබුණි.

2.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

ආයතනය විසින් කටීකාවාර්යවරයෙකු වෙත ලබා දී තිබූ ණය මුදල වසර 05 ක් ඇතුළත අයකර ගත යුතු වුවත් , එසේ අය නොකළ ණය ශේෂය රු.191,000 ක් විය.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

ආයතනය විසින් පැවැත්වූ පාඨමාලා දෙකකට අදාළව එම පාඨමාලාවන් ආරම්භ කර අවසන් කර ඇති දිනයන්, බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව හා පාඨමාලා ගාස්තු ගෙවීම් පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීය.

2.3 නීති, රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

<u>නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව</u>	<u>අනුකූල නොවීම</u>
<p>(අ) 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 29 වන වගන්තිය හා 1979 අංක 11 දරන ආයතන නියමාවලියේ 06 වන ඡේදය</p>	<p>පශ්චාත් උපාධි හා වෙනත් පාඨමාලා පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගතයුතු වුවත් පශ්චාත් උපාධි පාඨමාලා 14 ක් හා වෙනත් පාඨමාලා 114 ක් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.</p>
<p>(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 371 (2)</p>	<p>(i) කාර්ය නිමකළ විගස අත්තිකාරම් පියවිය යුතු වුවත් නිලධාරීන් 03කු විසින් අවස්ථා 08කදී ලබාගත් රු.910,500 ක අත්තිකාරම් පියවීම සඳහා දින 14 සිට දින 152 දක්වා කාලයක් ප්‍රමාද වී තිබුණි.</p> <p>(ii) වසර 05 ඉක්මවූ රු. 218,679 ක් වූ අත්තිකාරම් මුදලක් විගණන දින දක්වා නොපියවා තිබුණු අතර කල්පසු වූ අත්තිකාරම් හඳුනාගෙන අයකර ගැනීමට හෝ අයකර නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් නිශ්චය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.</p>
<p>(ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය සහ 1979 නොවැම්බර් 13 දිනැති අංක 49 දරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය</p>	<p>ස්ථාවර වත්කම් ලේඛනය විධිමත්ව පවත්වා ගත යුතු වුවත් ආයතනය විසින් 2012 වර්ෂයේ සිට පවත්වා තිබූ ස්ථාවර වත්කම් ලේඛන 04 අතරින් ලේඛන 3 ක් විධිමත් පරිදි නඩත්තු කර නොතිබුණි.</p>
<p>(ඈ) 2004 ජූලි 29 දිනැති පීඊඩී / 25 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ</p>	<p>රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ආයෝජන සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගත යුතු වුවත් රු.28,211,292 ක ආයෝජන සම්බන්ධයෙන් එම අනුමැතිය ලබාගෙන නොතිබුණි.</p>

2.4 ප්‍රමාණවත් අධිකාරී බලය රහිත ගනුදෙනු

මුදල් රෙගුලාසි ප්‍රකාරව අත්තිකාරම් ලබා දිය යුතු සීමාව රු.20,000 වුවත් අදාළ අත්තිකාරම් ලබා ගන්නා නිලධාරියාගේ තනතුර අනුව එම සීමාව දැක්වෙන පරිදි සංශෝධනය කර ඇතත් ඒ සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

නිලධාරියාගේ තනතුර	අත්තිකාරම් සීමාව (රු.)
සම්බන්ධීකාරක	1,000,000
නියෝජ්‍ය ලේඛකාධිකාරී/ නියෝජ්‍ය මූල්‍යාධිකාරී	500,000
භෞෂ්ඨ සහකාර ලේකම්/ භෞෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී	300,000
සහකාර ලේඛකාධිකාරී/ සහකාර මූල්‍යාධිකාරී	250,000
ලිපිකරු සේවක - ස්ථීර	100,000

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය, රු.15,174,119 ක අතිරික්තයක් වූ අතර එයට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.19,061,471 ක් වී තිබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු.3,887,352 කින් අඩුවීම සඳහා සේවක වැටුප් රු.2,579,385 කින් හා බාහිර පාඨමාලා වියදම රු.3,627,498 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

04. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

4.1.1 විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම

සිදු කරන ලද නියැදි පරීක්ෂාවේදී ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා 34 ක් අතරින් පාඨමාලා 06 කට අදාළව විභාග පවත්වා වසරක් ඉක්මවා තිබියදී ද එම ප්‍රතිඵල නිකුත් කිරීමට අපොහොසත් වී තිබුණි.

4.2 නිශ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

ආයතනය සතු රු.මිලියන 23 කට ආසන්න මුදලක් බැංකු ජංගම ගිණුමක රඳවා තිබූ අතර එය ඵලදායී කටයුත්තකට යෙදවීම කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.

05. ගිණුම් කටයුත්තාවය සහ යහපාලනය

5.1 කෙටුම්පත් වාර්ෂික වාර්තා

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයට අනුව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සමඟ කෙටුම්පත් වාර්ෂික වාර්තාවේ පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

06. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) වත්කම් කළමනාකරණය
- (ආ) ගිණුම්කරණය
- (ඇ) මූල්‍ය කළමනාකරණය